



පුස්තකාල හා තොරතුරු කළමනාකරණ උසස් ඩිප්ලෝමාව
Higher Diploma in Library and Information Management

HDLIM III 2021/22

1) හැඳින්වීම

පුස්තකාල හා තොරතුරු කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව සමත්වූ පාඨමාලාලාභීන්ට මෙම උසස් ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමට හැකියාව ඇත. ඩිප්ලෝමා පාඨමාලාවෙන් ලද මූලික දැනුම වඩාත් ප්‍රබල වෙත්ම පුළුල් න්‍යායාත්මක සහ ප්‍රායෝගික මට්ටමකින් මෙම උසස් ඩිප්ලෝමාව තුළ අධ්‍යයනය කෙරේ.(මෙය I සහ II කොටස් වශයෙන් වසර දෙකක් පුරා පැවැත්වෙනු ඇත.)

2) ඉලක්ක කණ්ඩායම

මහජන හා පාසල් පුස්තකාලවල සේවය කරන හෝ එම පුස්තකාල කෙරෙහි උනන්දුවක් දක්වන ඕනෑම අයෙකු සඳහා

3) පාඨමාලාවට බඳවා ගැනීමේ සුදුසුකම්

පුස්තකාල හා තොරතුරු කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව I (HDLIM I)	පුස්තකාල හා තොරතුරු කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව II (HDLIM II)
<ul style="list-style-type: none"> • පුස්තකාල හා තොරතුරු කළමනාකරණ ඩිප්ලෝමාව(DLIM) හෝ • මහජන පුස්තකාලයාධිපතිත්ව ඩිප්ලෝමාව (DPL) හෝ • පාසල් පුස්තකාලයාධිපතිත්ව ඩිප්ලෝමාව (DSL) සමත්වීම 	<p>පුස්තකාල හා තොරතුරු කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව I (HDLIM I) සමත්වීම</p>

4) ඉගෙනුම් ඵල

මෙම පාඨමාලාව හැදෑරීමෙන් පසු

- මුද්‍රිත සහ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය මැනවින් කළමනාකරණය කිරීමට
- ජනමාධ්‍ය සඳහා තොරතුරුවල වැදගත්කම අවබෝධ කරගැනීමට
- තොරතුරු කළමනාකරණයේදී තොරතුරු ජාල සහ පද්ධතිවල ප්‍රයෝජනය විග්‍රහ කර ගැනීමට
- පුස්තකාල හා තොරතුරු ක්ෂේත්‍රයේ පර්යේෂණවල අවශ්‍යතාව විමසා බැලීමට හැකියාව ලැබෙනු ඇත.

5) පාඨමාලාවට අන්තර්ගත විෂයයන්

HDLIM I	HDLIM II
1. පුස්තකාල හා තොරතුරු වෘත්තීයේ සංවර්ධනය	1. පුස්තකාල හා තොරතුරු මධ්‍යස්ථාන කළමනාකරණය
2. එකතු කළමනාකරණය	2. තොරතුරු ආයතන සඳහා ජාලකරණය
3. ජනමාධ්‍ය සඳහා තොරතුරු	3. තොරතුරු කළමනාකරණය-iii
4. තොරතුරු කළමනාකරණය -ii	4. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය- iii
5. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය -ii	5. ග්‍රන්ථවිද්‍යාත්මක සංවිධානය- iii
6. ග්‍රන්ථවිද්‍යාත්මක සංවිධානය-ii	6. තොරතුරු පද්ධති කළමනාකරණය
7. තොරතුරු පද්ධති කළමනාකරණය	7. පර්යේෂණ ක්‍රමවේදය
8. පර්යේෂණ ක්‍රමවේදය	8. තොරතුරු වෘත්තීයයන් සඳහා ඉංග්‍රීසි-iii
9. තොරතුරු වෘත්තීයයන් සඳහා ඉංග්‍රීසි	9. ව්‍යාපෘතිය
10. ව්‍යාපෘතිය	

6) පාඨමාලා කාලය :

HDLIM I	HDLIM II
පැය 290	පැය 290

7) මාධ්‍ය - සිංහල / දෙමළ

8) පන්ති පැවැත්වීම : නැවත දැනුම් දෙනතුරු සියලුම පන්ති මාර්ගගතව (Online) පැවැත්වේ

9) ඇගයීම් ක්‍රමවේදය

- සෑම විෂයයක් සඳහාම ලිඛිත ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සැපයිය යුතුය. (සමස්ත ලකුණුවලින් 50% මේ සඳහා ලැබේ.)
- සෑම විෂයකට අදාළව දෙනු ලබන පැවැරුම් සම්පූර්ණ කළ යුතුය.(සමස්ත ලකුණුවලින් 50% මේ සඳහා ලැබේ.)
- ව්‍යාපෘතිය සම්පූර්ණ කළ යුතුය.

10) පුස්තකාල හා තොරතුරු කළමනාකරණ උසස් ඩිප්ලෝමාව ලබා ගැනීමට නම්

HDLIM I සහ II යන අදියර දෙකම අවසන් කළ යුතු අතර එක් අදියරක අවම වශයෙන් සියලු විෂයන්ට C සාමාර්ථයක් ලබා ගත යුතුය. එනම් සෑම විෂයකටම අවම වශයෙන් 50% ක ලකුණු ලබා ගත යුතුය. විෂයන් තුනක් හෝ ඊට අඩු සංඛ්‍යාවකට D හෝ E සාමාර්ථ නිබුණහොත් එම විෂයන් සඳහා පමණක් පුනර් පරීක්ෂණයට පෙනී සිටිය යුතුය.

11) පාඨමාලා ගාස්තු

	HDLIM I	HDLIM II
අයදුම්පත්‍ර ගාස්තුව	රු.250.00	රු.250.00
ලියාපදිංචි වීමේ ගාස්තුව	රු.1500.00	රු.1500.00
පාඨමාලා ගාස්තුව	රු.34000.00	රු.45000.00
විභාග ගාස්තු	රු.200*9 =රු.1800.00	රු.200*8 =රු.1600.00
පුස්තකාල ගාස්තුව	රු.1000.00	රු.1000.00
සහතික පත්‍ර ගාස්තුව		රු.1000.00

12) පාඨමාලා ආරම්භය : 2021 සැප්තැම්බර් මස

13) අයදුම් කරන ආකාරය

- අපගේ වෙබ් අඩවියෙන් අයදුම්පත්‍රය බාගත කරගන්න.
- අයදුම්පත්‍ර ගාස්තු ලෙස රු. 250.00 ක මුදලක් මහජන බැංකුව නිඹිරිගස්සාය ශාඛාවේ 086100101191736 අංක දරණ ගිණුමට බැර කරන්න.
- අයදුම්පත්‍ර ගාස්තු ගෙවූ රිසිට් පත්‍රයේ මුල් පිටපත අයදුම් පත්‍රයේ ඇති අදාළ කොටුවේ අලවන්න.
- අයදුම්පත්‍රයේ අවසන් පිටුවේ දක්වා ඇති උපදෙස් අනුව අයදුම්පත්‍රය සම්පූර්ණ කරන්න.
- නිසිලෙස සම්පූර්ණ කළ අයදුම්පත්‍රය සහ අදාළ අනෙකුත් ඇමුණුම් පහත ලිපිනයට තැපැල් කරන්න.

“ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී
ජාතික පුස්තකාල හා විද්‍යාපන විද්‍යා ආයතනය
කොළඹ විශ්වවිද්‍යාලය
කොළඹ 03”